



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 207.]

## පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2017 නොවැම්බර් මස 07 අඟහරුවාදා අ. හා. 1.00 ට

### පැමිණි මන්ත්‍රීන් :

- ගරු කරු ජයසූරිය මහතා, කථානායකතුමා

---

- ගරු රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
- ගරු තලතා අතුකෝරල මහත්මිය, විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය
- ගරු වජීර අබේවර්ධන මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, විශේෂ කාර්යභාර අමාත්‍යතුමා
- ගරු ගයන්ත කරුණාතිලක මහතා, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා
- ගරු ලක්ෂ්මන් කීර්඲ුල්ල මහතා, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා
- ගරු මනෝ ගනේසන් මහතා, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යතුමා
- ගරු දයාසිරි ජයසේකර මහතා, ක්‍රීඩා අමාත්‍යතුමා
- ගරු එස්. ඩී. දිසානායක මහතා, සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා
- ගරු එස්. ඩී. නාවින්න මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා
- ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, නිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමා සහ බුද්ධගාසන අමාත්‍යතුමා
- ගරු වන්දානි බණ්ඩාර මහත්මිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය
- ගරු ෆයිසර් මුස්තාපා මහතා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා
- ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ආපදා කළමනාකරණ අමාත්‍යතුමා
- ගරු සාගල රත්නායක මහතා, තීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා
- ගරු අර්ජුන රණතුංග මහතා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා
- ගරු සිල්වා මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමා

- ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු වසන්ත අලුවිහාරේ මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ටී. ඩී. ඒකනායක මහතා, ඉඩම් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යතුමිය
- ගරු පාලිත රත්ගේ බණ්ඩාර මහතා, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු දිලීප් වෙදආරච්චි මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුචි වෛද්‍යසිංහ මහතා, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු වසන්ත සේනානායක මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඒ. එච්. එම්. ආචාර්ය මහතා, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු අශෝක් අබේසිංහ මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලසන්ත අලගියවත්ත මහතා, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ආර්ථික කාසිම් මහතා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමිය
- ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු මනුෂ නානායක්කාර මහතා, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු කරුණාරත්න පරණවිතාන මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු අජිත් පී. පෙරේරා මහතා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු තාරානාත් බස්නායක මහතා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු රත්ජන් රාමනායක මහතා, සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු එච්. එම්. එම්. හරිස් මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යතුමා

\_\_\_\_\_

- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
- ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
- ගරු සිසිර කුමාර අබේසේකර මහතා
- ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා
- ගරු ජේ. සී. අලවතුචල මහතා
- ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
- ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
- ගරු රංජිත් අලුවිහාරේ මහතා
- ගරු රවී කරුණානායක මහතා
- ගරු අ. අරච්ඡන්ද් කුමාර් මහතා
- ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
- ගරු වේලු කුමාර් මහතා
- ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා
- ගරු නිහාල් ගලප්පත්ති මහතා
- ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
- ගරු බන්දුල ගුණවර්ධන මහතා
- ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
- ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
- ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා
- ගරු සිසිර ජයකොඩි මහතා
- ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
- ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
- ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
- ගරු පියංකර ජයරත්න මහතා
- ගරු ලකී ජයවර්ධන මහතා
- ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා
- ගරු එම්. එස්. තෞලික් මහතා
- ගරු සිරිනාල් ද මෙල් මහතා
- ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා
- ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
- ගරු අනුර දිසානායක මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු ඩග්ලස් දේවානන්ද මහතා
- ගරු මොහොමඩ් නවී මහතා

- ගරු වාසුදේව නානායක්කාර මහතා
- ගරු බුද්ධික පතිරණ මහතා
- ගරු කේ. කේ. පියදාස මහතා
- ගරු සුජීත් සංජය පෙරේරා මහතා
- ගරු අශෝක ප්‍රියන්ත මහතා
- ගරු තාරක බාලසූරිය මහතා
- ගරු විජිත බේරුගොඩ මහතා
- ගරු එස්. එම්. මරික්කාර් මහතා
- ගරු සෙස්සිඩි අලි සාහි්‍ර් මවුලානා මහතා
- ගරු ඉම්‍රාන් මහරුල් මහතා
- ගරු අබ්දුල්ලාහ් මහරුල් මහතා
- ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
- ගරු (මහාචාර්ය) ආශ්‍ර මාරසිංහ මහතා
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
- ගරු බිමල් රත්නායක මහතා
- ගරු සී. බී. රත්නායක මහතා
- ගරු ප්‍රසන්න රණකුංග මහතා
- ගරු ප්‍රසන්න රණවීර මහතා
- ගරු ඉෂාක් රහුමාන් මහතා
- ගරු මුජිබුර් රහුමාන් මහතා
- ගරු හර්ෂණ රාජකරුණා මහතා
- ගරු ජානක වක්කුඹුර මහතා
- ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
- ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
- ගරු වමින්ද විජේසිරි මහතා
- ගරු කංචන විජේසේකර මහතා
- ගරු විමල් වීරවංශ මහතා
- ගරු කුමාර වෙල්ගම මහතා
- ගරු සන්දීන් සමරසිංහ මහතා
- ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා
- ගරු වඩ්‍ඩේල් සුරේෂ් මහතා
- ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
- ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා

ගරු විජිත හේරත් මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකතුමා මූලාසනාරූඪ විය.

1. කථානායකතුමාගේ නිවේදන : කථානායකතුමා විසින් මතු පළවන නිවේදන කරන ලදී:—

I

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව, 2017 ඔක්තෝබර් 24 වැනි දින ‘දේශීය ආදායම්’ නමැති පනත් කෙටුම්පතෙහි ද, 2017 නොවැම්බර් 02 වැනි දින ‘ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන)’ නමැති පනත් කෙටුම්පතෙහි ද ම’විසින් සහතික සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි.”

II

“පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 97 සහ 2017 ඔක්තෝබර් මස 17 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් යෝජනාව ප්‍රකාරව, 2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය සඳහා මතු සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගරු මහින්ද සමරසිංහ මහතාගේ සභාපතිත්වය ඇතිව ම’විසින් නම් කරනු ලැබ ඇති බව දන්වනු කැමැත්තෙමි.

ගරු ජෝන් අමරතුංග මහතා

ගරු රවුෆ් හකීම් මහතා

ගරු මහින්ද සමරසිංහ මහතා

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා

ගරු රවීන්ද්‍ර සමරවීර මහතා

ගරු ලසන්ත අලගියවත්ත මහතා

ගරු ඩග්ලස් දේවානන්ද මහතා

ගරු සුනිල් හඳුන්තෙන්නි මහතා

ගරු වඩිවේල් සුරේෂ් මහතා

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා

ගරු එස්. ශ්‍රීතරන් මහතා

ගරු ශෙහාන් සේමසිංහ මහතා

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා

ගරු මයන්ත දිසානායක මහතා

ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා

ගරු තාරක බාලසූරිය මහතා

ගරු මුජිබුර් රහුමාන් මහතා

ගරු හර්ෂණ රාජකරුණා මහතා  
ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය  
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා.”

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම : (1) කථානායකතුමා විසින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව—

- (i) 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIII කොටස සහ තුන්වැනි කාණ්ඩයේ IX කොටස; සහ
- (ii) 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ II සහ III කොටස් සහ තෙවැනි කාණ්ඩයේ II කොටස

පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තා සහා මේසය මත තිබිය යුතුයැයිද, මුද්‍රණය කළ යුතුයැයිද නියෝග කරන ලදී.

(2) කථානායකතුමා විසින්—

- (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) සහ 55(5) ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා (2017.04.01 - 2017.06.30) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව;
- (ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2017 වර්ෂයේ පළමු කාර්තුව (2017.01.01-2017.03.31) සහ දෙවන කාර්තුව (2017.04.01 - 2017.06.30) සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව;
- (iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව සහ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 30 වගන්තිය ප්‍රකාරව 2017 වර්ෂයේ පළමු කාර්තුව සඳහා (2017.01.01 - 2017.03.31) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව;
- (iv) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2017 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා (2017.04.01 - 2017.06.30) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව; සහ
- (v) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) සහ 153උ ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා (2017.04.01 - 2017.06.30) විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව

පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තා සහා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

(3) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2014 වර්ෂය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වාර්ෂික වාර්තාව පිළිගන්වා, එම වාර්තාව තීරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සහා සම්මත විය.

(4) සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා විසින්, 2016 වර්ෂය සඳහා දිවිනැගුම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව පිළිගත්වා, එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(5) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්—

- (i) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 අගෝස්තු 17 දිනැති අංක 2032/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (ii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මැයි 30 දිනැති අංක 2021/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (iii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූනි 06 දිනැති අංක 2022/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (iv) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූනි 06 දිනැති අංක 2022/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (v) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූනි 30 දිනැති අංක 2025/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (vi) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූලි 19 දිනැති අංක 2028/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (vii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූලි 26 දිනැති අංක 2029/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (viii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූලි 31 දිනැති අංක 2030/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (ix) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 අගෝස්තු 01 දිනැති අංක 2030/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;

- (x) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 අගෝස්තු 15 දිනැති අංක 2032/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (xi) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 අගෝස්තු 16 දිනැති අංක 2032/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (xii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 අගෝස්තු 23 දිනැති අංක 2033/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (xiii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 සැප්තැම්බර් 08 දිනැති අංක 2035/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (xiv) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ඔක්තෝබර් 02 දිනැති අංක 2039/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය; සහ
- (xv) 2016 අංක 24 දරන විසර්ජන පනතේ 6 (1) වගන්තිය යටතේ 2017.09.01 සිට 2017.09.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

පිළිගන්වා, එම නියමයන් සහ පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(6) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2014 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව පිළිගන්වා, එම වාර්තාව තීරණ සංවර්ධනය හා පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(7) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනතේ 10 වගන්තිය යටතේ 2017 නැව් නියෝජිතයන්ගේ, නැව්බඩු ගෙනයන්නන්ගේ, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ගේ සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ගේ (ගාස්තු ව්‍යුහ) නියෝග සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ඔක්තෝබර් 17 දිනැති අංක 2041/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පිළිගන්වා, එම නියෝග ප්‍රවාහනය සහ සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.



(8) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2014 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව පිළිගන්වා, එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(9) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2015 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිගන්වා, එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(10) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2016 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම් පිළිගන්වා, එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(11) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2014 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව පිළිගන්වා, එම වාර්තාව කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(12) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වගන්තියේ (3) උපවගන්තිය සහ 14 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ විශේෂ ආනයන බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ඔක්තෝබර් 02 දිනැති අංක 2039/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පිළිගන්වා, එම නියෝග ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

**3. කාරක සභා වාර්තා පිළිගැන්වීම :** (1) ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සභාපති කථානායක ගරු කරු ජයසූරිය මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ කටයුතු ද ඇතුළුව, පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයිද, මුද්‍රණය කළ යුතුයැයිද නියෝග කරන ලදී.

(2) අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවෙන් එහි සභික ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද,

- (i) පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත; සහ
- (ii) 2016 වර්ෂය සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව

සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

(3) නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු අපීන් මාන්නප්පෙරුම මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද,

- (i) අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත;
- (ii) අපරාධ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත; සහ
- (iii) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත

සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

**4. පෙත්සම් :**

- (1) (i) දියතලාව, කහගොල්ල, රත්පහ, “රේණුකා නිවස” යන ලිපිනයෙහි පදිංචි ඩී. ඒ. ශාන්ත කුමාර මහතාගෙන් ලැබුණු 2017.08.16 දිනැති පෙත්සම;
- (ii) බණ්ඩාරගම, ගම්මන්පිල, පළමු සැතපුම් කණුව, අංක 28 දරන ස්ථානයෙහි පදිංචි ඩී. සී. එම්. ගුණවර්ධන මහතාගෙන් ලැබුණු 2017.09.12 දිනැති පෙත්සම;
- (iii) ත්‍රිකුණාමලය, අභයපුර, අංක 154 දරන ස්ථානයෙහි පදිංචි කේ. එච්. ජයරත්න මහතාගෙන් ලැබුණු 2017.08.31 දිනැති පෙත්සම; සහ
- (iv) කළුතර, කටුකුරුන්ද, නාගොඩ පාර, ලංගම ඩීපෝව ඉදිරිපිට යන ලිපිනයෙහි පදිංචි එන්. ඒ. පී. එම්. ඩබ්ලිව්. සේනානායක මහතාගෙන් ලැබුණු 2017.09.13 දිනැති පෙත්සම

ගරු සුසන්ත පුංචිතිලමේ මහතා විසින් පිළිගන්වන ලදී.

- (2) (i) මහරගම, දුම්ඊය මාවත, අංක 216 දරන ස්ථානයෙහි පදිංචි කේ. ඩී. උපාලි පෙරේරා මහතාගෙන් ලැබුණු 2017.09.18 දිනැති පෙත්සම; සහ
- (ii) පොලොන්නරුව, පලුගස්දමන, එකේ ඇල, අංක 100 දරන ස්ථානයෙහි පදිංචි කෝරලේ ගෙදර ලොකුබංඩා මහතාගෙන් ලැබුණු 2017.08.19 දිනැති පෙත්සම

ගරු සුනිල් හඳුන්නෙන්නි මහතා විසින් පිළිගන්වන ලදී.

අංක 25අ දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

5. පාර්ලිමේන්තුවේ රැස්වීම් : පාර්ලිමේන්තුවේ සභානායකතුමා වෙනුවෙන් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව,— අද දින විසිර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2017 නොවැම්බර් මස 09 වැනි බ්‍රහස්පතින්දා අ. භා. 3.00 වන තෙක් කල් තැබිය යුතු ය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

6. අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත : දෙවැනි වර කියවීමේ නියෝගය කියවන ලදී.

“පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

“ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. භා. 2.54 ට ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය.)

“ගරු බිමල් රත්නායක මහතා මූලාසනාරූඪ විය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. භා. 4.47 ට ගරු බිමල් රත්නායක මහතා මූලාසනාරූඪ විය.)

“ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනාරූඪ විය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ. භා. 6.39 ට ගරු එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත ඊට අනුකූලව දෙවැනි වර කියවන ලදී.

“පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

තදනන්තරව පාර්ලිමේන්තුව සම්මුති මාර්ගයෙන් කාරක සභාවකට පරිවර්තනය විය.

(කාරක සභාවේදී)

මූලාසනාරූඪ මන්ත්‍රීතුමා මූලාසනාරූඪ විය.

1 වැනි වගන්තිය සභා සම්මත විය.

2 වැනි වගන්තිය

විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළ සංශෝධනයක් : 1 වැනි පිටුවේ 11 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“අඩු නොවන්නා වූ ද, එකසිය දහයකට වැඩි නොවන්නා”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“වගන්තිය සංශෝධිතාකාරයෙන්, පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

3 වැනි වගන්තිය සභා සම්මත විය.

ප්‍රඥප්ති වගන්තිය හා නාමය

“ප්‍රඥප්ති වගන්තිය හා නාමය පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත සංශෝධන සහිතව වාර්තා කරන ලදී.

“පනත් කෙටුම්පත දැන් සංශෝධිතාකාරයෙන් තුන්වැනි වර කියවිය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත, ඊට අනුකූලව සංශෝධිතාකාරයෙන් තුන්වැනි වර කියවා සම්මත කරන ලදී.

**7. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත :** දෙවැනි වර කියවීමේ නියෝගය කියවන ලදී.

“පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත ඊට අනුකූලව දෙවැනි වර කියවන ලදී.

“පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

තදනන්තරව පාර්ලිමේන්තුව සම්මුති මාර්ගයෙන් කාරක සභාවකට පරිවර්තනය විය.

(කාරක සභාවේදී)

මූලාසනාරූඪ මන්ත්‍රිතුමා මූලාසනාරූඪ විය.

1 වැනි වගන්තියේ සිට 3 වැනි වගන්තිය දක්වා සභා සම්මත විය.

ප්‍රඥප්ති වගන්තිය හා නාමය

“ප්‍රඥප්ති වගන්තිය හා නාමය පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත සංශෝධන රහිතව වාර්තා කරන ලදී.

“පනත් කෙටුම්පත දැන් තුන්වැනි වර කියවිය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත, ඊට අනුකූලව තුන්වැනි වර කියවා සම්මත කරන ලදී.

**8. අපරාධ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත :** දෙවැනි වර කියවීමේ නියෝගය කියවන ලදී.

“පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත ඊට අනුකූලව දෙවැනි වර කියවන ලදී.

“පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

තදනන්තරව පාර්ලිමේන්තුව සම්මුති මාර්ගයෙන් කාරක සභාවකට පරිවර්තනය විය.

(කාරක සභාවේදී)

මූලාසනාරූඪ මන්ත්‍රීතුමා මූලාසනාරූඪ විය.

1 වැනි වගන්තියේ සිට 8 වැනි වගන්තිය දක්වා සභා සම්මත විය.

ප්‍රඥප්ති වගන්තිය හා නාමය

“ප්‍රඥප්ති වගන්තිය හා නාමය පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත සංශෝධන රහිතව වාර්තා කරන ලදී.

“පනත් කෙටුම්පත දැන් තුන්වැනි වර කියවිය යුතුය”යි විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය යෝජනා කළාය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත, ඊට අනුකූලව තුන්වැනි වර කියවා සම්මත කරන ලදී.

**9. පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත :** දෙවැනි වර කියවීමේ නියෝගය කියවන ලදී.

“පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය”යි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත ඊට අනුකූලව දෙවැනි වර කියවන ලදී.

“පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුය”යි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

තදනන්තරව පාර්ලිමේන්තුව සම්මුති මාර්ගයෙන් කාරක සභාවකට පරිවර්තනය විය.

(කාරක සභාවේදී)

මූලාසනාරූඪ මන්ත්‍රීතුමා මූලාසනාරූඪ විය.

1 වැනි වගන්තිය සහ 2 වැනි වගන්තිය සභා සම්මත විය.

3 වැනි වගන්තිය

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයා යෝජනා කළ සංශෝධනයක් : 2 වැනි පිටුවේ 31 වැනි ඡේදය සහ 32 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට,—

“මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් නිශ්චය කරනු ලැබිය හැකි දිනයක දී, පළ කළ යුතු අතර, එකී දිනය”;

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“වගන්තිය සංශෝධිතාකාරයෙන්, පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

4 වැනි වගන්තිය සභා සම්මත විය.

උපලේඛනය

“උපලේඛනය පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පූර්විකාව

“පූර්විකාව පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ප්‍රඥප්ති වගන්තිය හා නාමය

“ප්‍රඥප්ති වගන්තිය හා නාමය පනත් කෙටුම්පතේ කොටසක් වශයෙන් තිබිය යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත සංශෝධන සහිතව වාර්තා කරන ලදී.

“පනත් කෙටුම්පත දැන් සංශෝධිතාකාරයෙන් තුන්වැනි වර කියවිය යුතුය”යි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත, ඊට අනුකූලව සංශෝධිතාකාරයෙන් තුන්වැනි වර කියවා සම්මත කරන ලදී.

**10. කල් තැබීම (දෘෂ්‍ය කලාවේදී විශේෂ උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබාදීම) :** “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුය”යි ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයා යෝජනා කළේය.

ප්‍රශ්නය සභාහිමුව කරන ලදීත්, විවාද විය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය; අ. හා. 6.56 ට, අද දින සභා සම්මතිය අනුව, 2017 නොවැම්බර් මස 09 වැනි බ්‍රහස්පතින්දා අ. හා. 3.00 වනතෙක් පාර්ලිමේන්තුව කල් ගියේය.